

1.1 තත්වගණනය කළ මතය

සීමා සහිත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ (“සමාගම”) සහ එහි පරිපාලිත සමාගම්වල (“සමූහය”) 2019 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ අලාභ හා වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති හා වෙනත් පැහැදිලි කිරීම්වලින් සමන්විත 2019 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ. මෙම විගණනය සඳහා ප්‍රසිද්ධ වෘත්තීයයෙහි යෙදී සිටින වරලත් ගණකාධිකාරී සමාගමක සහාය මා ලබා ගන්නා ලදී. මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, 2019 දෙසැම්බර් 31 දිනට සමාගමේ හා සමූහයේ මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්ය සාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්වගණනය හා අවධාරණය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිතීන් යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සමාගම අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය සමූහය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම, අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීම ද කළමනාකරණයේ වගකීමකි.

සමාගමේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) වගන්තිය ප්‍රකාරව, සමූහය වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යාම අවශ්‍ය කෙරේ.

1.4 විගණන විෂය පථය

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතික වීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය

සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන් ඇතිවිය හැකි අතර, මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි බලපෑමක් විය හැකි බව අපේක්ෂා කෙරේ.

මා විසින් වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසු බැවින් යුතුව ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය කරන ලදී. තවද,

- වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගේ අවදානම් හඳුනාගැනීමේදී හා තක්සේරු කිරීමේදී අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීමෙන් වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවන්නාවූ අවදානම් මඟහරවා ගැනීමට, ප්‍රමාණවත් සහ සුදුසු විගණන සාක්ෂි ලබාගැනීම මාගේ මතයට පදනම් වේ. වරදක් නිසා සිදුවන බලපෑමට වඩා වංචාවක් හේතුවෙන් සිදුකරන ලද ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයක් හඳුනා නොගැනීම මගින් සිදුවන්නාවූ බලපෑම ප්‍රබල වන අතර, දුස්ස්ථානාධිකාරය, ව්‍යාජ ලේඛන සැකසීම, වේතනාන්විත මඟහැරීම, වැරදි නියෝජනය හෝ අභ්‍යන්තර පාලනයන් මඟහැරීම වංචාවක් ඇතිවීමට හේතුවේ.
- අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්නා ලද නමුත්, සමූහයේ අභ්‍යන්තර පාලනයේ ස්ඵලදායීත්වය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි.
- කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය සහ යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල හා සම්බන්ධිත හෙළිදරව් කිරීම්වල සාධාරණත්වය ඇගයීම.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමූහයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව් කිරීම්වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව් කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතු වේ. මාගේ නිගමනයන් විගණකගේ වාර්තාවේ දිනය දක්වා ලබා ගන්නා ලද විගණන සාක්ෂි මත පදනම් වේ. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත සමූහයේ අඛණ්ඩ පැවැත්ම අවසන් විය හැකිය.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම, ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථය ද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ සමූහයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ සමාගමේ හා සමූහයේ පාලක මණ්ඩල විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, සමාගම හා සමූහය ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව සමාගම හා සමූහය කටයුතු කර ඇති බව,
- සමාගමේ හා සමූහයේ සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 මූල්‍ය ප්‍රකාශන

1.5.1. ගෙවිය යුතු මුදල්

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>2009 ජූනි 4 දින ශ්‍රී ලංකාවේ ශේෂ්‍යාධිකරණය ලබා දුන් තීන්දුවට අනුව, සමාගමේ කොටස් බහුතරයක නෛතික අයිතිය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් පවත්වා ගනු පිණිස භාණ්ඩාගාර ලේකම් වෙත පවරන ලදී. තවද, එකී තීන්දුවට අනුව, ඩිස්ට්‍රික්ට් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී, මෙම සමාගමේ මව් සමාගම වූ කාල පරිච්ඡේදය තුළ ඉපයූ ලාභ ගණනය කර, පෙර මව් සමාගමට ආරෝපිත ලාභ පියවිය යුතු බවට භාණ්ඩාගාර ලේකම්ට නියම කරන ලදී. ඉහත සඳහන් ආරෝපිත ලාභයන් නිශ්චය වී නොමැති බැවින් මූල්‍ය ප්‍රකාශන වල ගැලපීම් කර නොතිබුණි.</p>	<p>ශ්‍රී ලංකාවේ ශේෂ්‍යාධිකරණය විසින් ලබා දෙන තීන්දුවට අනුව, ලාභ නැවත ගණනය කිරීමට භාණ්ඩාගාර ලේකම්ට නියෝග කරන ලදී. ඒ අනුව, භාණ්ඩාගාර ලේකම් මෙම කාර්යය විගණකාධිපතිට පවරා ඇත. කෙසේ වෙතත්, පෞද්ගලික කළමනාකරණය පැවති කාලයේ ලාභය නැවත ගණනයට පවතින සාක්ෂි ප්‍රමාණවත් නොවන බව විගණකාධිපතිගේ සමාලෝචනයේදී ඔහු නිගමන කර ඇත. තවද, අපි මෙම කාරණය එස්එල්අයිසී (SLIC) හි අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ සාකච්ඡා කරමින් සිටින අතර ඒ අනුව අපි ඔබට දන්වන්නෙමු.</p>	<p>ක්‍රියාවලිය කඩිනම් කිරීමට පියවර ගත යුතු අතර උසාවි නියෝගයට අවනත විය යුතුය.</p>

1.5.2. ලැබිය යුතු මුදල්

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>ශේෂ සනාථ කිරීම් නොමැතිවීම හේතුවෙන්, වාර්තා කරන දිනට රු. මිලියන 175.926 ක ශ්‍රී ලංකා ඩිස්ට්‍රික්ට් කම්පැනි පීඑල්සී සමාගම් සමූහයෙන් ලැබිය යුතු මුදල සම්බන්ධව, විකල්ප ක්‍රම මඟින් තහවුරු කර ගැනීමට නොහැකි විය. ඒ අනුව, ලැබිය යුතු මුදලේ සම්පූර්ණ බව, පැවැත්ම හා නිවැරදිතාවය සත්‍යාපනය කිරීමට නොහැකි වූ අතර 2019 දෙසැම්බර් 31 න් අවසන් වන වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශනවලට ගැලපීමක් අවශ්‍යවේද යන්න තීරණය කිරීමට නොහැකි විය.</p>	<p>මෙම ශේෂය ඩිස්ට්‍රික්ට් සමාගම් සමූහයෙන් ලැබිය යුතු මුදල්වලින් සමන්විත වේ. 2009 ජූනි 4 දිනැති ශේෂ්‍යාධිකරණ නියෝගය අනුව, ගෙවීම අවසන් කිරීම මත මෙම ශේෂය ගලපනු ලැබේ.</p>	<p>අදාළ තහවුරු කිරීම් ලබා ගැනීමට හා මූල්‍ය ප්‍රකාශනවල නිවැරදි සංඛ්‍යා පෙන්වීම සඳහා නිරවුල්කිරීම අවසන් කිරීමට පියවර ගත යුතුය.</p>

1.5.3. පරිපාලිත වල ආයෝජනය

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>කැන්විල් හෝල්ඩින්ස් රු.බිලියන 8.5 ක් හා ලිටරෝ ගැස් රු.බිලියන 5 ක් කැන්විල් හෝල්ඩින්ස් ප්‍රයිවට් ලිමිටඩ් හි ආයෝජනය කර ඇති අතර කැන්විල් හෝල්ඩින්ස් ප්‍රයිවට් ලිමිටඩ් රු.බිලියන 18 ක් සිනෝ ලංකා හොටෙල්ස් ඇන්ඩ් ස්පා ප්‍රයිවට් ලිමිටඩ් හි හා හෙලන්කෝ හොටෙල්ස් ඇන්ඩ් ස්පා ප්‍රයිවට් ලිමිටඩ් හි රු.බිලියන 500 ක් ආයෝජනය කර ඇත. කෙසේ වුවද, කැන්විල් හෝල්ඩින්ස් හි පරිපාලිතවල දුෂ්කර තත්වයන් තිබියදී සමාගම වර්ෂය අවසානයේදී මෙම පරිපාලිතයේ ආයෝජනය සම්බන්ධයෙන් කිසිදු භානිකරණ තක්සේරුවක් කර නොතිබුණි.</p> <p>2019 දෙසැම්බර් 31 දිනට තක්සේරුවක් නොමැතිවීම හේතුවෙන්, 2019 දෙසැම්බර් 31 දිනට එම වත්කම්වල වටිනාකම වෙනස් වී නොමැති බව තහවුරු කරන ප්‍රමාණවත් හා උචිත විගණන සාක්ෂි ලබා ගැනීමට නොහැකි විය. තක්සේරුවක් කර තිබුණේ නම්, එය හඳුනාගත් භානිකරණ ප්‍රතිපාදනයට බලපෑ හැකිව තිබුණි.</p>	<p>සිනෝ ලංකා හොටෙල්ස් ඇන්ඩ් ස්පා හි කළමනාකරණය 2019 අප්‍රේල් 10 දින වත්කම් වල භානිකරණය තක්සේරු කර ඇති අතර මූල්‍ය ප්‍රකාශන වල රු.බිලියන 100.6 ක ගැලපීම කර ඇත.</p>	<p>කළමනාකරණය ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවල අනුකූලතා අවශ්‍යතාවයට අවනත විය යුතු අතර, සමාගමට ඇති අනුකූල නොවීමේ අවදානම මඟ හරවා ගැනීමට මූල්‍ය ප්‍රකාශනයේ නිවැරදි වටිනාකම් පිළිබිඹු කළ යුතුය.</p>

1.6 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරන තීරණ ආදියට අනුකූල නොවීම

1.6.1 ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිති 16 (SLFRS 16)

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>SLFRS 16 - කල්බදු ප්‍රමිතිය, 2019 ජනවාරි 1 දින හෝ ඊට පසු ආරම්භ වන ගිණුම්කරණ කාල පරිච්ඡේදවලට අදාල වේ. කෙසේ වෙතත්, සමාගම ජුනි මාසයේදී SLFRS 16 ගිණුම් තැබීම ආරම්භ කර ඇති අතර පෙර මාස සඳහා සමුච්ඡිත බලපෑම ගිණුම්වල ගලපා ඇත.</p>	<p>විගණනයේ අදහස සටහන් කර ගන්නා ලදී. SLIC 2019 ජුනි SLFRS 16 අදාල කර ගෙන ඇති අතර 2019 ජනවාරි 1 සිට සමුච්ඡිත බලපෑම ගිණුම්වලට ගෙන ඇත. කෙසේ වෙතත්, පළමු කාර්තුවේ මූල්‍ය ප්‍රකාශන වල බලපෑම ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව වෙත පසුව දැනුම් දෙන ලදී.</p>	<p>සමාගමේ කීර්ති නාමයට හානිවීම හා අනුකූල නොවීම වළක්වා ගැනීමට ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිත මණ්ඩලයේ අනුකූලතා අවශ්‍යතාවයන්ට කළමනාකරණය අනුගත විය යුතුය.</p>

1.7. ලැබිය යුතු වාරික - දත්ත පදනමේ වෙනස

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය												
<p>ප්‍රධාන ලෙජර් ශේෂය හා ලබා දෙන ලද පද්ධතිය මඟින් ජනිත කළ ලැබිය යුතු වාරික ගිණුමේ ලේඛනය අතර වෙනස්කම් පැවතී අතර එය සසඳා නොතිබුණි. විස්තර පහත දැක්වේ.</p>	<p>මෙම වෙනස වන රු. 141,061,557 ක් 2016 දී පැන නැඟුණු අතර මේ දක්වා අපි රු.මිලියන 101 ක් සසඳා ඇත්තෙමු. වර්තමාන නොසැසඳූ ශේෂය රු. මිලියන 39 ක් වන අතර අපි එම ශේෂය සැසඳීම ක්‍රියාවලියේ නියුක්තව සිටින අතර 2020 දී අවසන් කිරීමට සැලසුම් කර ඇත.</p>	<p>වෙනස්කම් හඳුනා ගැනීමට හා මූල්‍ය ප්‍රකාශනවල නිවැරදි සංඛ්‍යා පෙන්වීමට කළමනාකරණය කඩිනම් පියවර ගත යුතුය.</p>												
<table border="0"> <tr> <td>විස්තරය</td> <td>මුදල (රු.)</td> </tr> <tr> <td>ලේඛන අනුව ශේෂය</td> <td>4,090,450,561</td> </tr> <tr> <td>ලෙජරය අනුව ශේෂය</td> <td>3,703,246,642</td> </tr> <tr> <td>වෙනස</td> <td>387,203,919</td> </tr> <tr> <td>විගණනයට පෙර සසඳන ලද ශේෂය</td> <td>347,461,711</td> </tr> <tr> <td>නොසැසඳූ වෙනස</td> <td>39,742,208</td> </tr> </table>	විස්තරය	මුදල (රු.)	ලේඛන අනුව ශේෂය	4,090,450,561	ලෙජරය අනුව ශේෂය	3,703,246,642	වෙනස	387,203,919	විගණනයට පෙර සසඳන ලද ශේෂය	347,461,711	නොසැසඳූ වෙනස	39,742,208		
විස්තරය	මුදල (රු.)													
ලේඛන අනුව ශේෂය	4,090,450,561													
ලෙජරය අනුව ශේෂය	3,703,246,642													
වෙනස	387,203,919													
විගණනයට පෙර සසඳන ලද ශේෂය	347,461,711													
නොසැසඳූ වෙනස	39,742,208													

1.8. දත්ත පදනමේ වෙනස්කම් - හිඟ හිමිකම්

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>ඉදිරි පෙළ පරිශීලකයන් හා පසුපෙළ පරිශීලකයන් සඳහා ගනුදෙනු වාර්තා කිරීමට සමාගමට වෙනම පද්ධති දෙකක් තිබුණි. මූල්‍ය දෙපාර්තමේන්තුව ගිණුම් පොත්පත් පවත්වා ගැනීමේ අරමුණ වෙනුවෙන් SAP ERP පද්ධතිය භාවිතා කරන අතර ඉදිරි පෙළ පරිශීලකයන් මූලික ගනුදෙනු වාර්තා කිරීම සඳහා MIS පද්ධතියක් භාවිතා කරයි. මෙම පද්ධති දෙක අන්තර් සම්බන්ධ කර නොතිබුණු අතර ඉදිරි පෙළ පද්ධති දත්ත දෛනික පදනම මත SAP පද්ධතිය තුළ අතින් යාවත්කාලීන කරයි. එම හේතුව නිසා, මූල්‍ය දෙපාර්තමේන්තුව කාර්තුමය පදනම මත සැසඳීම කරනු ලබන අතර ජීවිත දෙපාර්තමේන්තුව (Life Department) විසින් සපයන ලද MIS වාර්තාව සමඟ එකඟ වීමට SAP පද්ධතිය ගලපනු ලැබේ. කෙසේ වෙතත්, වෙනස්කම් සඳහා හේතු හඳුනා ගැනීමට මූල්‍ය දෙපාර්තමේන්තුව විසින් විස්තරාත්මක විශ්ලේෂණයක් සිදු නොකරන බව විමසීමේදී පැහැදිලි විය.</p>	<p>විගණකගේ අදහස සටහන් කර ගන්නා ලදී. මෙය GTLA හා සෞඛ්‍ය හිමිකම් නිසා ඇති වේ. මෙම දෙයාකාරයේ හිමිකම් පූර්ව ලියාපදිංචියකින් තොරව පියවා ඇත. ඒ අනුව, හිමිකම් ගෙවන අවස්ථාවේදී මුදල් පදනම මත පද්ධතියේ වාර්තා කරන ලදී.</p> <p>ගිණුම්කරණ ප්‍රමිති වලට අනුකූලවීම සඳහා හිඟ හිමිකම් වෙනුවෙන් ජර්නල් සටහන් කාර්තුව අවසානයේදී තබනු ලැබේ.</p>	<p>සියලු උප පද්ධති එකට සම්බන්ධ කිරීමට කළමනාකරණය කඩිනම් පියවර ගත යුතු අතර සමාගම විසින් ප්‍රාරක්ෂණය කරන සියලු ප්‍රතිපත්ති, නිවැරදි තත්වයේ පෙන්වීම සඳහා පද්ධතිය හරහා නිකුත් කළ යුතුය.</p>

1.9. ගෙවිය යුතු නියෝජිත කොමිස්හි නොසැසඳූ ශේෂ

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ගෙවිය යුතු කොමිස් වයස් විශ්ලේෂණ වාර්තාව සහ ප්‍රධාන ලෙජරය අතර පිළිවෙලින් ජීවිත නොවන හා ජීවිත අංශවල රු.මිලියන 17.1 ක හා රු.මිලියන 18.8 ක වෙනස්කම් පැවතුණි.	විගණකගේ අදහස සටහන් කර ගන්නා ලදී. මෙය 2020 වර්ෂය අවසානයේදී විශ්ලේෂණය කර සසඳනු ලැබේ.	පද්ධතිය විසින් ජනනය කරන ලද වාර්තා හා ඒවායේ නිවැරදිතාවය පිළිබඳව කළමනාකරණය උනන්දු විය යුතු අතර වර්ෂ අවසාන වෙනස්කම් වලක්වා ගැනීමට කාලානුරූපී පදනම මත එය සැසඳිය යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. මිලියන 7,029 ක ලාභයක් වූ අතර ඉකුත් වර්ෂයේ අනුරූපී ලාභය රු.මිලියන 5,245 ක් විය. එබැවින් මූල්‍ය ප්‍රතිඵලයේ රු.මිලියන 1,784 ක වර්ධනයක් නිරීක්ෂණය විය. මෙම වර්ධනයට ශුද්ධ ඉපයීම් වාරික, ආයෝජන ආදායම හා ශුද්ධ උපලබ්ධි ලාභ වැඩි වීම හේතු වී තිබුණි.

2.2. ප්‍රධාන ආදායම් හා වියදම් අයිතමවල ප්‍රවණතා විශ්ලේෂණය

සමාගමේ සමාලෝචිත වර්ෂයේ සහ පසුගිය වර්ෂ හතරක ප්‍රධාන ආදායම් හා වියදම් අයිතමවල සාරාංශයක් පහත වගුවේ දැක්වේ.

විස්තරය	2019	2018	2017	2016	2015
	රු.'000	රු.'000	රු.'000	රු.'000	රු.'000
ආදායම	48,608,571	44,379,869	39,399,737	42,107,760	31,156,767
දළ වාරික ආදායම	33,794,347	31,737,894	31,437,682	27,614,433	24,520,012
මෙහෙයුම් හා පරිපාලන වියදම්	9,133,838	8,822,546	7,484,404	6,446,601	4,975,705
බදු පසු ශුද්ධ ලාභය / අලාභය	7,028,952	5,244,795	4,569,150	12,741,317	3,439,357

**2.3. අනුපාත විශ්ලේෂණය**

මූල්‍ය ප්‍රකාශන සහ විගණනයට සපයන ලද තොරතුරුවලට අනුව සමාලෝචිත වර්ෂයේ හා පසුගිය වර්ෂයේ සමහර වැදගත් අනුපාත පහත දැක්වේ.

අනුපාත	2019 %	2018 %
බදු පෙර ලාභය		
සමාගම	16.87	16.11
සමූහය	8.46	11.31
සාමාන්‍ය රක්ෂණය		
හිමිකම් අනුපාතය	61	66
වියදම් අනුපාතය	35	30
ජීවිත රක්ෂණ ව්‍යාපාරය		
වියදම් අනුපාතය	46	51

**2.4. කර්මාන්තය හා සමාගමේ වර්ධන අනුපාතය**

විස්තරය	සමාගම %	කර්මාන්තය %
සාමාන්‍ය රක්ෂණය	2.2	5
ජීවිත රක්ෂණය	12.2	11

**3. මෙහෙයුම් සමාලෝචනය**

**3.1. කළමනාකරණ අකාර්යක්ෂමතා - හිමිකම් නොපෑ වෙක්පත්**

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2019 දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශනවල වෙනත් වගකීම් යටතේ රු.මිලියන 116 ක හිමිකම් නොපෑ වෙක්පත් පෙන්වා තිබුණි.	කළමනාකරණය වසර තුනකට වඩා හිමිකම් නොපෑ රු.මිලියන 60 ක වෙක්පත් මූල්‍ය ප්‍රකාශන වලට ගලපන ලදී.	කළමනාකරණ හිමිකම් නොපෑ වෙක්පත් එකතුවීම සඳහා හේතු හඳුනා ගැනීමට කඩිනම් පියවර ගත යුතු අතර ඒ අනුව ගිණුම්වල ගැලපිය යුතුය.